



H 035721 - 5,000 (2010/08) P. 6 ලංකා රජයේ පුද්ගල ලේඛනාලය

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA
රජයේ ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்பும் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration B I
Other Reg. P. & S.C.*
12/78

අංකය / இல. / No. } 4770

★

රජයේ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்தல் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

කුරුමිකොල කොටස

දිස්ත්‍රික්කය / பெரும் பகுதி / District

කුරුමිකොල

කොට්ඨාසය / பிரிவு / Division

නොවැම්බර් මස
நிසැණ மீසைல் திசெසெ

1. උපන් දිනය හා ස්ථානය /
பிறந்த திகதியும் இடமும் /
Date and place of birth

2011 (දෙසැම්බර් මස) /
தெசெසெ மீසெ

2. නම / பெயர் / Name

විජේ

3. ස්ත්‍රී පුරුෂ භාවය /
பால் / Sex

පුරුෂ

4. පියාගේ
தகப்பன் /
Father's

සම්පූර්ණ නම /
முழுப் பெயர் /
full name

මොහමඩ් නිහාස් මොහමඩ් නිහාස්

උපන් දිනය /
பிறந்த திகதி /
date of birth

1980.11.10

උපන් ස්ථානය /
பிறந்த இடம் /
place of birth

කුරුමිකොල රජයේ මහ රෝහල

ජාතිය /
சாதி /
race

ලංකා යෝග්‍ය

5. මවගේ
தாய் /
Mother's

සම්පූර්ණ නම /
முழுப் பெயர் /
full name

සෙසියදු අමරසිංහ පානිමා ජයසිංහ

උපන් දිනය /
பிறந்த திகதி /
date of birth

1989.12.25

උපන් ස්ථානය /
பிறந்த இடம் /
place of birth

කුරුමිකොල සෞඛ්‍ය මධ්‍යස්ථාන රෝහල

ජාතිය /
சாதி /
race

ලංකා යෝග්‍ය

වයස /
வயது /
age

අවුරුදු එක් දසකය

මව්පියන් විවාහකද ?

பெற்றோர் விவாகம் செய்தவர்களா ?
Were parents married ?

විචි

පියාගේ
தகப்பன் /
Father's

සම්පූර්ණ නම /
முழுப் பெயர் /
his full name

අනුජය් නමිනි මොහමඩ් නිහාස්

උපන් වර්ෂය /
பிறந்த வருடம் /
his year of birth

1952.08.16

උපන් ස්ථානය /
பிறந்த இடம் /
his place of birth

පානදුර

පියාගේ සම්පූර්ණ නම /
தகப்பன் முழுப் பெயர் /
his full name

[අධික විම බලපත්‍ර / முறு பக்கம் பார்த்து / P.T.O

<p>8. පියා හි මරණයට අනතුරුව දි. 28 ක்கට පின்னால் මරණයට ලක්වූ පුද්ගලයෙකුගේ (නිවාස) විස්තරය (ලිපි) පිළිබඳව විස්තරයක් ලබාදීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'</p>	<p>විද්වානු මුදල් පොත full name මරණ වසර year of birth මරණ ස්ථාන මහලය place of birth</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>9. විද්වානු මුදල් පොතේ නම, ලිපි ලේඛනය සහ ස්ථානය පිළිබඳව විස්තරයක් ලබාදීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Informant's full name, residence and in what capacity he gives information'</p>	<p>විවාහකයන් ලෙසට මුදල් පොතේ නම, ලිපි ලේඛනය සහ ස්ථානය පිළිබඳව විස්තරයක් ලබාදීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය.</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>10. විද්වානු මුදල් පොතේ අත්සන ලබාදීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Informant's signature'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>11. 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Date of registration'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>12. 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Registrar's signature'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>13. 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Name inserted or substituted after registration'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>13 වැනි අංශයේ ඇතුළත් විස්තර කරුණු පිළිබඳව විස්තරයක් ලබාදීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>
<p>ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීමේදී 'ලිපි තොරතුරු' ලෙස හැඳින්විය යුතුය. 'insertion or substitution and District Registrar General's signature'</p>	<p>විවාහකයන් ලෙසට</p>	<p>විවාහකයන් ලෙසට</p>

- 01. Admitted
- 02. Term
- 03. Stu
- 04. P

විවාහකයන් ලෙසට
 අනුමැතිය - A 38347
 විවාහකයන් ලෙසට - 15/11/18

විවාහකයන් ලෙසට
 අනුමැතිය - A 38347
 විවාහකයන් ලෙසට - 15/11/18